



ශ්‍රී ලංකා මහ බැංකුව  
இலங்கை மத்திய வங்கி  
CENTRAL BANK OF SRI LANKA

## සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
දුරකථන අංක : 2477424, 2477423, 2477418  
ෆැක්ස් : 2346257, 2477739

ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk

වෙබ් අඩවිය : www.cbsl.gov.lk

# ප්‍රවෘත්ති පත් නිවේදනය

**නිකුත් කළේ** ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

**දිනය** 28.06.2020

ශ්‍රී ලංකා මහ බැංකුව කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා ණය ඇප ආවරණ සහ පොලී සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2020 ජුනි මස 26 දින පැවති රැස්වීමේ දී කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට බැංකු විසින් ලබාදෙන ණය පහසුකම් කඩිනම් කිරීම සඳහා ණය ඇප ආවරණ සහ පොලී සහන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට තීරණය කරන ලදී. දැනට ප්‍රකාශයට පත්කර ඇති රුපියල් බිලියන 150ක සීමාව තුළ, “සෞභාග්‍යා COVID – 19 පුනරුද සහන“ ණය යෝජනා ක්‍රමය සහ මුදල් නීති පනතෙහි 83 වන වගන්තියට අනුව මුදල් මණ්ඩලය විසින් අනුමත කළ සහන ණය පහසුකමට සමගාමීව, 2020 ජූලි මස 1 වැනිදා සිට මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ඇත.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ, පීඩාවට පත් වූ ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් බැංකු ආයතන විසින් ලබා දෙනු ලබන ණය මුදා හැරීමේ හැකියාව ඉහළ නංවමින්, මහ බැංකුව විසින් කුඩා ණය වෙනුවෙන් සියයට 80ක සහ සාපේක්ෂව විශාල ණය වෙනුවෙන් සියයට 50ක පරාසයක ණය ඇප ආවරණයක් බැංකු ආයතන වෙත ලබාදෙනු ඇත. මේ යටතේ, ණය අවදානමෙහි ඉහළ ප්‍රතිශතයක් මහ බැංකුව විසින් දරනු ලබන බැවින් ණය සුරැකුම් වෙනුවට පීඩාවට පත් වූ ව්‍යාපාරවල ශක්‍යතාව සහ මුදල් ප්‍රවාහ මත ණය ලබා දීමේ හැකියාව බැංකු ආයතනවලට හිමිවනු ඇත.

වසංගත කාලසීමාව තුළ මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300කින් අඩුකිරීම නිසා මුදල් වෙළෙඳපොළ තුළ ඇතිවූ රුපියල් බිලියන 180ක පමණ අතිරේක ද්‍රවශීලතාව නිසා බැංකු ආයතන ඔවුන්ගේ අරමුදල් උපයෝගී කොට ගෙන, ව්‍යාපාරවලට සියයට 4ක පොලියට ණය ලබා දීම අපේක්ෂා කරනු ලබන අතර අදාළ අරමුදල්වල පිරිවැය ආවරණය කිරීම වෙනුවෙන් මහ බැංකුව විසින් සියයට 5ක පොලී සහනයක් බැංකු ආයතනවලට ලබා දෙනු ලැබේ.

මෙම ණය යෝජනා ක්‍රමයෙහි බැංකු සඳහා වන මෙහෙයුම් උපදෙස් කඩිනමින් නිකුත් කරනු ඇත.